

වෙස්ට් කෝස්ට් පවර් (ප්‍රයිවට්) ලිමිටඩ් - 2017/2018

වෙස්ට් කෝස්ට් පවර් (ප්‍රයිවට්) ලිමිටඩ් (“සමාගම”) 2018 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම විගණනයේදී, මා විසින් ප්‍රසිද්ධ වෘත්තියේ නියැලුණු වරලත් ගණකාධිකාරී සමාගමක සහාය ලබාගන්නා ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ (“මණ්ඩලය”) වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සමාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ.

මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශනවලින් 2018 මාර්තු 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

2.2 අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතභාවය

මාගේ මතය තත්ත්වගණනය කිරීම සඳහා හේතුවන කරුණක් ලෙස නොසලකා, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අදාළ කරගත් අඛණ්ඩ පැවැත්ම පිළිබඳ උපකල්පනය කර විස්තර කෙරෙන මූල්‍ය ප්‍රකාශන සටහන් 2.3 කෙරෙහි අවධානය යොමු කරවමි.

2.3 වෙනත් තොරතුරු

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ මතයෙහි වෙනත් තොරතුරු අනාවරණය නොවන අතර ඒ පිළිබඳව කිසිදු ආකාරයක තහවුරු කිරීමේ නිගමනයක් ප්‍රකාශ නොකරමි. වෙනත් තොරතුරු අනාවරණය කිරීම මණ්ඩලයේ වගකීම වේ. මෙම මූල්‍ය ප්‍රකාශන මගින් වෙනත් තොරතුරු අනාවරණය නොකෙරේ.

2.4 වෙනත් නීතිමය හා නියාමන අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තා කිරීම

2007 අංක 07 දරන සමාගම් පනතේ 163 (2) වගන්තියේ නියමය පරිදි, පහත සඳහන් කරුණු මම ප්‍රකාශ කරමි.

- (අ) මතය සඳහා පදනම හා විෂය පථය සහ විගණනයේ සීමා කිරීම් ඉහත පරිදි දක්වනු ලැබේ.
- (ආ) මාගේ මතය වනුයේ,
 - විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු හා පැහැදිලි කිරීම් මා විසින් ලබා ගන්නා ලද බවත්, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සමාගම විසින් විධිමත් ගිණුම්කරණ වාර්තා පවත්වා ඇති බවත්,
 - සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වගන්තියෙහි අවශ්‍යතාවයන්ට අනුකූලව ඉදිරිපත් කර ඇති බවත්ය.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.11,073,254,824 ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ බදු පෙර ශුද්ධ ලාභය රු. 9,679,102,580 ක් වූ බැවින්, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.1,394,152,244 කින් වර්ධනය වී තිබුණි. විකුණුම් පිරිවැය රු.7,298,354,286 කින් වැඩි වී තිබුණද, විදුලි බල උත්පාදනයෙන් සහ වෙනත් මෙහෙයුම්වලින් ලද ආදායම පිළිවෙලින් රු.6,905,055,755 කින් සහ රු.1,469,625,251 කින් වැඩිවීම ඉහත වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

4.1.1 සැලසුම් කිරීම

සමාගම විසින් සංයුක්ත සැලැස්මක් සහ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) විදුලිබලය උත්පාදනයන් පිළිබඳව සමාගම විසින් නිකුත් කරන ලද මාසික ඉන්වොයිස් සමාලෝචනය කර තිබූ අතර ඉන්වොයිස් කරන ලද මුදලට වඩා අඩු මුදලක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවා තිබුණි. සමාලෝචිත වර්ෂය සඳහා ඉන්වොයිස් කළ වටිනාකම සහ ගෙවන ලද වටිනාකම අතර සියයට 2 සිට සියයට 13 ක් දක්වා පරාසයක වූ වෙනසක් අවස්ථා කිහිපයකදී නිරීක්ෂණය විය. කෙසේ වුවද, වෙනස සඳහා බලපෑ හේතු ලංකා විදුලිබල මණ්ඩලය විසින් දක්වා නොතිබුණු අතර එය සිදුවූ දින සිටම එම වෙනස සැසඳීමටද සමාගම කටයුතු කර නොතිබුණි.

(ආ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත ප්‍රකාරව, 2012/2013 සහ 2013/2014 වර්ෂ සඳහා බදු තක්සේරු සහ ඒ සඳහා පනවන ලද දඩමුදල් පිළිවෙලින් රු.133,500,000 ක් සහ රු.97,500,000 ක් සමාගම විසින් ගෙවා නොතිබුණි.

4.3 මානව සම්පත් කළමනාකරණය

සමාගම විසින් බඳවා ගැනීමේ පරිපාටිය පිළියෙල කර නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

සමාගම විසින් අභ්‍යන්තර විගණන ඒකකයක් පිහිටුවා නොතිබුණි.

5.2 විගණන කමිටු

සමාගම විසින් සමාලෝචිත වර්ෂය සඳහා විගණන කමිටු පවත්වා නොතිබුණි.

5.3 වාර්ෂික අයවැය

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව සමාගම විසින් වාර්ෂික අයවැය ලේඛනයක් පිළියෙල කර නොතිබුණි.

6. තිරසර සංවර්ධනය

තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර “2030 න්‍යාය පත්‍රය” ප්‍රකාරව සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම තම විෂය පඨය යටතට ගැනෙන අරමුණු සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා දායකත්වය දැරිය යුතුය. කෙසේ වුවද, තිරසර සංවර්ධන අරමුණු පිළිබඳව සමාගම දැනුවත් වී නොතිබුණු අතර ළඟාකරගත යුතු ඉලක්ක එම අරමුණු ඉටු කර ගැනීම සහ ප්‍රගතිය මැනීම සඳහා වූ සුදුසු දර්ශකද සමාගම විසින් හඳුනාගෙන නොතිබුණි.

7. පද්ධති හා පාලන

ක්‍රියා පරිපාටි පිළිබඳ අත්පොත

ක්‍රියා පරිපාටි පිළිබඳ අත්පොත අනුව, එකතු කරන ලද ජර්නල් වවුචර් පිළිබඳ මාසික වාර්තාව ප්‍රධාන විධායක නිලධාරී වෙත ඉදිරිපත් කර නොතිබුණු අතර එසේ එකතු කරන අවස්ථාවේදී සියලු වැදගත් ජර්නල් වවුචර් අනුමත කිරීම සඳහා ක්‍රියා පරිපාටියක් ක්‍රියාත්මක කළ යුතුය.